

ලංකා පිහන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය -2014

ලංකා පිහන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිතියෙන් අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ජරකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලට ගැලපීම් කර තිබුණේ නම් අනුගාමී මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බොහොමයක් මූලිකාංගවලට ප්‍රමාණාත්මක ලෙස බලපෑ හැකිව තිබුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 අභිතකර මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2014 දෙසැම්බර් 31 දිනට ලංකා පිහන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම

2013 සහ 2014 වර්ෂ අවසානයට පිළිවෙලින් රු.138,494,826 ක් හා රු.151,178,241 ක් වූ සාමාන්‍යමක ශුද්ධ වත්කම් තත්ත්වයක් පැවතීම, එම වර්ෂවල මණ්ඩලයේ මුළු වත්කම්වලට මුළු වගකීම් අනුපාතය පිළිවෙලින් 1:1.93 ක් හා 1:2.41 ක් වීමත්, කාරක ප්‍රාග්ධන ගැටලු වල බලපෑමත්, සමාලෝචිත වර්ෂයේදී කාර්ය මණ්ඩලය ස්ථිර සේවකයින් 41 කට සීමා වීම සහ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමෙන් පසු කාර්ය මණ්ඩලය අනුමත නොකිරීමත්, මණ්ඩලය සතු කම්හල් 09 න් කම්හල් 04 ක් පසුගිය යුධ වාතාවරණය හා අමුද්‍රව්‍ය හිඟකම හේතුවෙන් වසා දමා තිබීමත්, මණ්ඩලයේ කම්හල් සුදුසු ආයෝජකයන්ට බදු දීම හා ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා 2010 වර්ෂයේ සිට ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර නිසිබලධාරීවරයෙකු පත් කර තිබීමත් නිසා මණ්ඩලය දිගින් දිගටම පවත්වාගෙන යාම කෙරෙහි අභිතකර ලෙස බලපා තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ප්‍රධාන කාර්යාල වියදම් කම්හල්වලට බෙදාහැරීමේ පදනම මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ක්‍රමවත් ගිණුම්කරණ පද්ධතියක් ක්‍රියාත්මක නොවීම, මූලික මූලාශ්‍ර ලේඛන, නියමිත උපයෝගී පොත් හා වාර්තා පවත්වා නොගැනීම නිසා ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල තුල්‍යතාවය පිළිබඳ විශ්වාසය තැබීම විගණනයේදී ප්‍රශ්නකාරී වූ අතර නිරීක්ෂණය වූ අඩුපාඩු පහත සඳහන් කරනු ලැබේ.
 - (i) රාජ්‍ය බැංකුවක ජංගම ගිණුමක 2014 දෙසැම්බර් 31 දිනට පැවති මුදල් පොත අනුව බැංකු ශේෂය රු.1,410,570 ක් වුවද, විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එම ශේෂය රු.1,322,902 ක් ලෙස දැක්වීම නිසා එම බැංකු ශේෂය රු.87,668 ක් අඩුවෙන් දක්වා තිබුණි.
 - (ii) රාජ්‍ය බැංකුවක තවත් ජංගම ගිණුම් දෙකක 2014 දෙසැම්බර් 31 දිනට මුදල් පොත අනුව පිළිවෙලින් රු.9,660 ක සහ රු.15,749 ක බැංකු අයිරා ශේෂ පැවතියද, එදිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව එම බැංකු ජංගම ගිණුම් දෙකෙහි එකතුව රු.131,937 ක බැංකු ශේෂයක් ලෙස දක්වා තිබීමෙන් බැංකු ශේෂ රු.157,346 ක් වැඩියෙන් දක්වා තිබුණි.

- (iii) බිංගිරිය කම්හල වෙනුවෙන් පවත්නා බැංකු ජංගම ගිණුමේ 2014 දෙසැම්බර් 31 දිනට මුදල් පොත අනුව බැංකු අයිරා ශේෂය රු.84,128 ක් වුවද මූල්‍ය ප්‍රකාශන වල එම බැංකු අයිරා ශේෂය රු.29,581 ක් ලෙස දැක්වීම නිසා එම බැංකු ශේෂය රු.54,547 ක් අඩුවෙන් දක්වා තිබුණි.
 - (iv) ඉහත දෝෂ හේතුවෙන් මුදල් පොතේ ශේෂය රු.39,097 ක් වැඩියෙන් දක්වා තිබුණි. 2008 වර්ෂයේ සිට ගෙවිය යුතුව පැවති රු.884,242 ක මුදල සමාලෝචිත වර්ෂය තුළදී ගෙවා තිබියදී මූල්‍ය ප්‍රකාශනයන්හි එම මුදල ලැබිය යුතු මුදලක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
 - (v) ඔඩිට්සුඩාන් සහ බංගදේශීය කම්හල් පිළිවෙලින් 1982 හා 2002 වර්ෂවල වසා දමා තිබියදී මූල්‍ය ප්‍රකාශනවල නොගය තුළ එම කම්හල් දෙකෙහි රු.1,750,649 ක නොග ඇතුළත් කර තිබුණි.
 - (vi) කම්හල් දෙකක එකතුව රු.64,504 ක්වූ ගෙවූ විදුලි වියදම් ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) භෞතික සත්‍යාපනය කරන ලද කම්හල් 07 කට අදාලව 2014 දෙසැම්බර් 31 දිනට අතිරික්ත නොගය හා හානි වූ නොගය පිළිවෙලින් රු.1,028,510 ක් හා රු.813,442 ක් වුවද, මූල්‍ය ප්‍රකාශන වල ඒ වෙනුවෙන් ගැලපීම් සිදුකර නොතිබුණි.
- (ඇ) සාධාරණ ලිඛිත සාක්ෂි රහිත ජ'නල් සටහනක් මගින් 2014 දෙසැම්බර් 31 දිනට වත්කම් හුවමාරු සංචිත ගිණුමෙන් රු.2,632,010 ක් වෙනත් සංචිත ලෙස නව ගිණුමකට මාරු කර තිබුණි.
- (ඈ) එරගම කම්හලේ රඳවාගැනීම් බදු රු.272,217 ක් දෝෂ සහිතව ණයගැති ගිණුමට ගිණුම්ගත කිරීම නිසා එම ප්‍රමාණයෙන් එරගම කම්හලේ ණයගැති ශේෂය හා රඳවාගැනීම් බදු වටිනාකම පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය කෙරේ.
- (i) මුදල් ප්‍රවාහය තුළ මෙහෙයුම් කටයුතුවලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී, බදු වලට පෙර ශුද්ධ ලාභයට ගැලපීම් කළ යුතු ස්ථාවර තැන්පත් පොළිය රු.223,487 ක් අඩුවෙන් ගැලපීම් කර තිබුණි.
 - (ii) මණ්ඩලයේ 2014 වර්ෂය තුළ බදු මුදල් ගෙවීම් වටිනාකම රු.360,000 ක් වුවත්, මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ එම වටිනාකම රු.762,221 ක් ලෙස එනම් රු.402,221 ක් වැඩියෙන් දක්වා තිබුණි.
 - (iii) ආයෝජන ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය තුළ වූ ස්ථාවර තැන්පතු පොළී ආදායම රු.1,090,499 ක වටිනාකම මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ගැලපීම් කර නොතිබුණි.
 - (iv) මෙහෙයුම් කටයුතුවලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී සමාලෝචිත වර්ෂය තුළ ගෙවා තිබුණු රු.123,682 ක විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම්, මුදල් ගලා යාමක් ලෙස ගැලපීම් කර නොතිබුණි.

- (ඊ) 2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ස්ථාවර තැන්පත් පොළී ආදායම රු.141,387 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.
- (උ) 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු විගණන ගාස්තු රු.1,210,832 ක් වුවත්, මූල්‍ය ප්‍රකාශනවල එය රු.764,882 ක් ලෙස දැක්වීම නිසා විගණන ගාස්තු රු.445,950 ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඌ) කම්හල්වල නිෂ්පාදන කටයුතුවල නිරත සේවකයින් සඳහා ගෙවන ලද රු.14,014,335 ක වෙනත සහ නිෂ්පාදන දිරි දීමනා වියදම් මූල්‍ය ප්‍රකාශනවල පරිපාලන වියදම් ලෙස දක්වා තිබුණි.
- (එ) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනතට අනුව 2014 දෙසැම්බර් 31 දිනට විශ්‍රාම පාරිතෝෂික වෙන් කිරීම ගණනය කිරීමේදී, රු.769,685 ක් අඩුවෙන් ගණනය කර තිබුණි.

2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්

 පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශන අනුව මණ්ඩලයේ ඉඩම් හා ගොඩනැගිලිවල මුළු පිරිවැය රු.28,952,630 ක් වුවද, විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛනය අනුව එම වටිනාකම රු.26,293,421 ක් වූයෙන් රු.2,659,209 ක වෙනසක් විය.
- (ආ) අර්ථ සාධක අරමුදල් වාර්තා අනුව 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල් ශේෂය රු.270,899 ක් වුවද, මූල්‍ය ප්‍රකාශනවල එම ශේෂය රු.6,854,865 ක් වූයෙන් රු.6,583,966 ක වෙනසක් විය.
- (ඇ) සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ප්‍රේෂණ පත්‍රය අනුව 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු වටිනාකම රු.36,940 ක් වුවද, මූල්‍ය ප්‍රකාශනවල එම වටිනාකම රු.56,196 ක් ලෙස දක්වා තිබීමෙන් රු.19,256 ක වෙනසක් විය.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

 පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීම නිසා ඒවා විගණනයේදී සනුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.

ගිණුම් විෂයය -----	වටිනාකම ----- රු.	ඉදිරිපත් නොවූ සාක්ෂි -----
නොනිම් තොගය	3,492,203	භෞතික තොග සමීක්ෂණ මණ්ඩල වාර්තා
ස්ථාවර වත්කම්	38,884,097	ස්ථාවර වත්කම් සම්බන්ධ භෞතික සමීක්ෂණ වාර්තා
ඉඩම් හා ගොඩනැගිලි	23,755,785	මණ්ඩලයේ කම්හල් 07 කට අදාළ ඉඩම්වල අයිතිය තහවුරු කරන හිමිකම් ඔප්පු , බලපත්‍ර හෝ විධිමත් ලිඛිත සාක්ෂි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 1982 වර්ෂයේ සිට වසා දමා ඇති ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි සේවකයින්ගෙන් අයකරගත යුතු රු.262,168 ක් වූ උත්සව අත්තිකාරම් ශේෂයක් වර්ෂ 27 කට වැඩි කාලයක සිට අයකර ගැනීමට හෝ කපා හැරීමට හෝ කටයුතු කර නොතිබුණි.
- (ආ) 2009 වර්ෂයේ සිට උපවිතව තිබූ රු.220,463 ක් වූ මහියංගනය කම්හලේ ජල බිල්පත් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් නිරවුල් කර නොතිබුණි.
- (ඇ) අමුද්‍රව්‍ය හිඟය මත 2002 වර්ෂයේදී වසා දමා තිබුණු බංගදෙණිය කම්හලේ ඉඩම හැර අනෙකුත් සියළු වත්කම් 2012 වර්ෂයේදී වෙන්දේසි කර තිබුණි. කම්හල වසාදමා වර්ෂ 12 ක් ගත වී තිබුණද, වෙළඳ ණය ශේෂය, ගෙවිය යුතු බදු සහ උපවිත වියදම් පිළිවෙලින් රු.314,380 ක්, රු.13,363,261 ක් හා රු.1,069,613 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් නිරවුල් කර නොතිබුණි.
- (ඈ) වසා දමන ලද කම්හල් 05 හි නිරවුල් නොකරන ලද එකතුව රු.975,480 ක් වූ ණයගැති ශේෂ පැවතුණි.
- (ඉ) සීමාසහිත ලංකා සෙරමික් සමාගම වසා දමා සමාලෝචිත වර්ෂය වන විට වසර 12 ක් ගත වී තිබුණද, 2014 දෙසැම්බර් 31 දිනට රු.26,226,152 ක් එම සමාගමට ගෙවිය යුතු ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඊ) 2000 වර්ෂයට පෙර සිට ඉදිරියට ගෙන එමින් පවතින එකතුව රු.5,583,755 ක හා එකතුව රු.171,097,334 ක බදු මුදල් 2014 දෙසැම්බර් 31 දින වන විටත් පළාත් ආදායම් කොමසාරිස්වරයා වෙත හා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p> <p style="margin-left: 40px;">(i) මුදල් රෙගුලාසි 135</p> <p style="margin-left: 40px;">(ii) මුදල් රෙගුලාසි 387</p>	<p>ගණන්දීමේ නිලධාරී වන ආයතන ප්‍රධානියා විසින් මූල්‍ය පාලනය පිළිබඳ බලතල ලිඛිතව පැවරීමට සමාලෝචිත වර්ෂයේදී කටයුතු කර නොතිබුණි.</p> <p>රජයේ කිසිදු බැංකු ගිණුමකින් අයිරා ලබා ගැනීම නොකළ යුතු වුවද, මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයේදී, බැංකු ජංගම ගිණුම් හතරක් භාවිතා කර එකතුව රු.398,253 ක බැංකු අයිරා ලබාගෙන තිබුණි.</p>

(ආ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ අතිරේක

(i) 1.3.2, 4.3 හා 8.12.2 වගන්ති

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් තොරව 2014 වර්ෂයේදී මණ්ඩලයේ මහියංගන කම්හලේ වහලය අලුත්වැඩියා කර ඒ සඳහා රු.1,885,595 ක් ගෙවා තිබුණි.

(ii) 2.14.1 වගන්තිය සහ අතිරේක අංක 28

මිල ගණන් කැඳවීමකින් තොරව රු.1,550,050 ක ද්‍රව්‍ය මිලදී ගෙන තිබුණි.

(ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

(i) 4.2.6 වගන්තිය

මණ්ඩලය විසින් මාස 03 ට වරක් කාර්ය සාධන වාර්තා සමාලෝචනය කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය වෙනුවෙන් කාර්ය සාධන වාර්තා පිළියෙල කිරීමක් සිදුකර නොතිබුණි.

(ii) 8.3.8 වගන්තිය

මණ්ඩලයේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය නොසලකා සමාලෝචිත වර්ෂය තුළදී අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ සංවිධාන සඳහා පරිත්‍යාග සහ ආධාර ලෙස රු.327,000 ක් ලබා දී තිබුණි.

(ඈ) 2015 ජූලි 10 දිනැති අංක 02/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 02 වගන්තිය

සමීක්ෂණ මණ්ඩල මඟින් අපහරණය කිරීමට නිර්දේශ කර තිබූ වර්ෂ 15 ට වඩා පැරණි ධාවනයෙන් ඉවත් කළ වාහන 17 ක් අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.12,683,458 ක උනන්දුවකින් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.5,287,855 ක් වූයෙන්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.17,971,313 කින් පිරිහී තිබුණි. කම්හල් වැටුප් හා දිරිදීමනා සහ ප්‍රවාහන හා යැපීම් දීමනා රු.17,238,655 කින් ඉහළ යාම ඉහත පිරිහීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලයේ 2013 වර්ෂයේ සියයට 11.75 ක් වූ දළ ලාභ අනුපාතය 2014 වර්ෂය වන විට සියයට 4 දක්වා පහත වැටී තිබුණි. 2013 වර්ෂයට සාපේක්ෂව 2014 වර්ෂයේදී විකුණුම් සියයට 2.8 කින් වැඩි වී තිබුණද, 2014 වර්ෂයේ විකුණුම් පිරිවැය 2013 වර්ෂය හා සසඳන විට සියයට 11.8 කින් වැඩි වීම නිසා, 2014 වර්ෂයේ දළ ලාභ අනුපාතය 2013 වර්ෂයට සාපේක්ෂව පහත වැටී තිබුණි.
- (ආ) මණ්ඩලයේ ක්ෂණික අනුපාතය 0.07 ක් වැනි අගයක් ගන්නා අතර රු.72,519,278 ක් වූ ජංගම වත්කම් තුළ රු.53,840,989 ක නිම් භාණ්ඩ තොගයක් විය. මණ්ඩලයේ ජංගම වගකීම් රු.249,949,473 ක් වැනි විශාල වටිනාකමක් වීම නිසා ක්ෂණික වත්කම් අනුපාතය අඩුවී තිබුණි.

3.3 මණ්ඩලයට එරෙහිව ආරම්භකර ඇති නෛතික සිද්ධි

මණ්ඩලයට එරෙහිව සහ මණ්ඩලය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධීන් කිහිපයක් නිරීක්ෂණය වූ අතර, මණ්ඩලය විසින් ඒ පිළිබඳව මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කර නොතිබුණි. ඒ පිළිබඳව පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) එරෙහිව කම්හලට අයත් ඉඩමෙන් කොටසක් වෙනත් පාර්ශවයක් අනවසරෙන් ලබාගැනීම සම්බන්ධව මණ්ඩලය විසින් අක්කරේපත්තුව උසාවියේ නඩු අංක L - 168 යටතේ ගොනු කර තිබූ නඩුවක් විභාග වෙමින් පැවතිණි.
- (ආ) අවුරුදු 55 සිට අවුරුදු 57 දක්වා සේවය දීර්ඝ නොකිරීම හා හිඟ පාරිතෝෂික මුදල් සම්බන්ධයෙන් සේවකයින් විසින් සංස්ථාවට එරෙහිව විවිධ උසාවිවල ගොනු කළ නඩු 08 ක් හා වන්දි ලබා සේවයෙන් ඉවත් වූ සහ විශ්‍රාම ගිය සේවකයින් විසින් හිඟ පාරිතෝෂික මුදල් සම්බන්ධයෙන් කම්කරු උසාවිවල සිදු කළ පැමිණිලි 50 ක් විභාග වෙමින් පැවතිණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

ශ්‍රී ලංකාව තුළ ප්‍රමිතියකින් යුතු විවිධ වර්ගයේ උළු, ගඩොල් සහ මැටි ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කර වෙළඳපොළ ප්‍රමුඛයා වීම සහ තරඟකාරී මිල ගණන් යටතේ සියලු පාරිභෝගිකයන් තෘප්තිමත් වන ආකාරයෙන් ද්‍රව්‍ය සැපයීම හා ඒ මත සමාජමය වගකීමක් දැරීම මණ්ඩලයේ ප්‍රධාන අරමුණ විය.

මෙම ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික අරමුණ වන සියලුම කර්මාන්තශාලා දීර්ඝකාලීන බදු දීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මණ්ඩලයට 2010 වර්ෂයේදී නිසිබලධාරියෙකු පත් කර තිබුණි. ඒ අනුව දීර්ඝකාලීනව බදු දීමේ ක්‍රියාවලියේ පළමු අදියර වශයෙන් 2012 වර්ෂයේ මාර්තු 31 වන දින ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ සේවකයින් විශ්‍රාම ගන්නා ලදී. මෙම සංස්ථාවේ උළු කම්හල් දීර්ඝකාලීන බදු දීමේ ක්‍රියාවලියට අවශ්‍ය කටයුතු දැනට සිදුකරගෙන යනු ලැබේ.

මණ්ඩලයේ අරමුණු ඉටුකරගැනීම පිළිබඳ පරීක්ෂාවේදී පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) මණ්ඩලයට අයත් කම්හල් 09 න් කම්හල් 04 ක් විවිධ හේතූන් මත වසා දමා තිබුණි. එරගම, මහියංගනය, බිංගිරිය, යටියන හා උස්වැව යන කම්හල් 05 පමණක් සමාලෝචිත වර්ෂය තුළදී ක්‍රියාත්මකව පැවතුණි. සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 02 ක එම කම්හල්වල ලාභදායීත්වය පහත දැක්වේ.

කම්හල -----	වර්ෂය සඳහා ලාභය / (පාඩුව)		
	2014	2013	2012
	----- රු.	----- රු.	----- රු.
බිංගිරිය	(1,798,937)	934,690	(1,711,014)
මහියංගනය	(7,041,142)	1,512,804	3,978,017
යටියන	(4,057,263)	(3,155,256)	(4,751,744)
උස්වැව	(7,711,925)	(5,303,273)	(8,985,412)
එරගම	20,955,987	11,651,721	22,720,384

(i) 2014 වර්ෂය තුළ එරගම කම්හල පමණක් රු.20,955,987 ක ලාභයක් ලබා තිබූ අතර අනෙක් කම්හල් හතරෙහි එකතුව රු.20,609,267 ක පාඩු ලබා තිබුණි. 2013 වර්ෂයේ යටියන කම්හල වසා දමා තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සඳහිඳු සැයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීම හේතුවෙන් රු.4,057,263 ක පාඩුවක් ලබා තිබුණි.

(ii) 2013 වර්ෂයට සාපේක්ෂව 2014 වර්ෂයේදී උස්වැව හා යටියන කම්හල් වල අලාභය වැඩි වී තිබූ අතර, 2013 වර්ෂයේ ලාභ ලබා තිබූ මහියංගනය හා බිංගිරිය කම්හල් 2014 වර්ෂයේදී එකතුව රු.8,840,079 ක පාඩුවක් ලබා තිබුණි. වර්ෂ 50 කට වඩා පැරණි යන්ත්‍ර භාවිතා කිරීම නිසා විදුලි වියදම් වැඩිවීම, පළඳු හා හානි වැඩිවීම හා අමුද්‍රව්‍ය ප්‍රවාහනය වෙනුවෙන් විශාල වියදමක් දැරීම කම්හල්වලින් පාඩු ලැබීමට හේතු වී තිබුණි.

(ආ) 2014 වර්ෂයේ නිෂ්පාදන ධාරිතාවය පිළිබඳ ප්‍රගතිය පරීක්ෂා කිරීමේදී සියලු නිෂ්පාදන අයිතම වල අපේක්ෂිත ධාරිතාව ඒකක 4,354,000 ක් වූ අතර, සත්‍ය නිෂ්පාදන ධාරිතාවය ඒකක 2,162,836 ක් විය. ඒ අනුව අයිතම 2,191,164 කින් හෙවත් සියයට 50.32 කින් සත්‍ය නිෂ්පාදන ධාරිතාවය පහල බැස තිබුණු අතර, සමස්ථයක් වශයෙන් කම්හල් පහේම නිෂ්පාදන ධාරිතාවය අපේක්ෂිත මට්ටමට වඩා පහල මට්ටමක පැවතුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

මහියංගන කම්හල පිහිටි මණ්ඩලයට අයත් ඉඩමේ 2015 මැයි මාසයේ සිට බාහිර පුද්ගලයන් විසින් අනවසරයෙන් පදිංචි වී ඇති බවට ලිඛිත තොරතුරු ඉදිරිපත් වී තිබුණි. නමුත් මෙම ගැටළු සහගත තත්ත්වය මහහරවා ඉඩමේ අයිතිය නිරවුල් කර ගැනීමට 2016 ජූලි 31 දින දක්වා කළමනාකාරීත්වය අපොහොසත් වී තිබුණි.

4.3 හඳුනා ගන්නා ලද පාඩු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට නිෂ්පාදන කම්හල් හතකට අදාළව එකතුව රු.813,442 ක පළඳු හා හානි වූ තොග වටිනාකමක් භෞතික තොග සමීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 9.2 ඡේදය අනුව අනුමත සේවක සංඛ්‍යාව සම්බන්ධව භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු වුවත්, 2012 වර්ෂයේ මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ වන්දි ලබාදීමෙන් සේවකයන් ඉවත් කිරීමෙන් පසු මණ්ඩලයේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ආ) ආයතනයේ අනුමත සේවක සංඛ්‍යාව තීරණය කර නොගැනීම මත ආයතනය තුළ සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු හෝ අතිරික්ත පවතීද යන්න තීරණය කළ නොහැකි වූ අතර, 2014 වර්ෂය අවසාන වන විට විධිමත් ලිඛිත අනුමැතියකින් තොරව විධායක මට්ටමේ නිලධාරීන් 10 දෙනෙකු හා කොන්ත්‍රාත් සහ දෛනික පදනම මත ප්‍රාථමික මට්ටමේ සේවකයින් 195 දෙනෙකු යොදවා කම්හල් හතරක නිෂ්පාදන කටයුතු කරගෙන ගොස් තිබුණි.

(ඇ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 9.10 වගන්තිය අනුව පුරප්පාඩු තනතුරු සඳහා ප්‍රාථමික, අතීයම් හෝ වෙනත් පදනමක් මත සේවකයින් බඳවා ගැනීමේදී භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතු වුවත්, ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව එසේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව කොන්ත්‍රාත් පදනමට 28 දෙනෙකු බඳවාගෙන තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව, මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් තුළ මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර තිබුණේ 2016 පෙබරවාරි 25 දින දීය. අවසාන මූල්‍ය ප්‍රකාශන 2016 ජූනි 30 දින ඉදිරිපත් කර තිබුණි.

5.2 සංයුක්ත සැලැස්ම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1 ඡේදය ප්‍රකාරව මණ්ඩලය සඳහා 2012 වර්ෂයේ සිටම සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

5.3 ක්‍රියාකාරී සැලැස්ම

2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 05 ඡේදයේ 02 වගන්තිය අනුව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.

5.4 අභ්‍යන්තර විගණනය

මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර තිබුණු අභ්‍යන්තර විගණන සැලැස්මෙහි පරීක්ෂා කළ යුතු කේෂේත්‍ර 12 ක් දක්වා තිබුණද, වර්ෂය තුළ එක් කේෂේත්‍රයක් පමණක් පරීක්ෂා කර තිබුණි.

5.5 විගණන කමිටු

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන යහපාලනය පිළිබඳ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 7.4.1 වගන්තිය අනුව අවම වශයෙන් මාස තුනකට වරක් විගණන කමිටු පැවැත්විය යුතු වුවත්, සමාලෝචිත වර්ෂය සඳහා එක් විගණන කමිටුවක් පමණක් පවත්වා තිබුණි.

5.6 ප්‍රසම්පාදන සැලැස්ම

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 ප්‍රකාරව 2014 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.

5.7 අයවැය ලේඛනමය පාලනය

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී /12 දරන යහපාලනය පිළිබඳ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.2 වගන්තිය අනුව සමාලෝචිත වර්ෂය සඳහා අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබූ අතර අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර මණ්ඩලයේ නිසිබලධාරීවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන කේෂ්ත්‍ර

නිරීක්ෂණ

(අ) මූල්‍ය පාලනය

ආයතනයේ ලෙජර් ගිණුම්, පොත්පත් හා ලේඛන යාවත්කාලීනව පවත්වා ගැනීමටත්, ලැබිය යුතු ශේෂ අයකර ගැනීමටත්, ගෙවිය යුතු බදු ගෙවා පියවීමටත් කටයුතු නොකිරීම.

(ආ) ස්ථාවර වත්කම් පාලනය

වත්කම් ලේඛන නිසි පරිදි නඩත්තු නොකිරීම සහ සමීක්ෂණ මණ්ඩල පත් කිරීම සහ සමීක්ෂණයන් නිසි අධීක්ෂණයක් යටතේ සිදු නොකිරීම.

(ඇ) ගබඩා පාලනය

නිෂ්පාදිත ද්‍රව්‍ය තොග නඩත්තු කිරීම, ගබඩා කිරීම සහ තොග වාර්තා පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම.

(ඈ) අභ්‍යන්තර පාලනය

අභ්‍යන්තර පාලන ක්‍රම හඳුන්වා දීමටත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කර පාලනයන් පවත්වා ගැනීමටත් පියවර ගැනීමට කටයුතු නොකිරීම.

(ඉ) ගිණුම්කරණය

නිෂ්පාදන කම්හල් 09 ක් සහ ප්‍රධාන කාර්යාලය වෙනුවෙන් ඒකාබද්ධ ශේෂ පිරික්සුමක් සකස් කර නොතිබීම, ගිණුම් සකස් කළ පෞද්ගලික ආයතනය අනුමැතියකින් තොරව ජර්නල් සටහන් සකස් කර ගිණුම්ගත කිරීම.